

01. (1) සී/ස සරණපාල සමාගමේ
 2021/03/31 න් අවසන් වසර සඳහා
 ලාභ හෝ අලාභ ප්‍රකාශය සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය

		රු.'000	රු.'000
විකුණුම්			10 500
(-) විකුණුම් පිරිවැය			(4 190)
දළ ලාභය			6 310
+ වෙනත් ආදායම්	1		-
(-) බෙදාහැරීමේ වියදම්		257	
(-) පරිපාලන වියදම්		2 710	
(-) වෙනත් වියදම්		(100)	
(-) මූල්‍ය වියදම්		300	(3 167)
බදු පෙර ලාභය	2		3 143
(-) ආදායම් බදු	3		(30)
කාලච්ඡේදයේ ශුද්ධ ලාභය			3 113
<u>වෙනත් විස්තීර්ණ ආදායම්</u>			
ඉඩම් ප්‍රත්‍යාගණන ලාභ		700	
ගොඩනැගිලි ප්‍රත්‍යාගණන ලාභ		587.5	1 287.5
මුළු විස්තීර්ණ ආදායම්			4 400.5

(2) සී/ස සරණපාල සමාගමේ
 2020/03/31 න් අවසන් වසර සඳහා
 හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය (රු.'000)

විස්තරය	කොටස් ප්‍රාග්ධනය	පොදු සංචිත	ප්‍රත්‍යාගණන සංචිත	රඳවාගත් ඉපැයුම්
ශේෂය ඉ/ගෙ	4 000		100	1 130
සංචිත ප්‍රාග්ධනික කිරීම	500			(500)
පොදු සංචිතයට මාරු කිරීම		100		(100)
මුළු විස්තීර්ණ ආදායම			1 287.5	3 113
	4 500	100	1 387.5	3 643

සටහන් අංක 01

වෙනත් ආදායම්

සටහන් අංක 03

(රු.'000)

පසුගිය වර්ෂයේ අධිබදු	(250)
ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බදු ඇස්තමේන්තුව	280
	<u>30</u>

සටහන් අංක 02

බදු පෙර ලාභය

වගකීම් සහතික වියදම්	160
අධ්‍යක්ෂක සංවේතන	450
ඉඩම් ප්‍රත්‍යාගණන ලාභ	(100)
කල්බදු පොලී	300
EPF වියදම්	105
ETF වියදම්	35
දේපළ පිරිසික උපකරණ ක්ෂය	260

(3)

සී/ස සරණපාල සමාගමේ

2021/03/31 දිනට

මූල්‍ය තත්ව ප්‍රකාශය

(රු.'000)

ජංගම නොවන වත්කම්			
දේපළ පිරිසික උපකරණ	(4)	7 327.5	
භාවිත අයිතිය ඇති වත්කම්	(5)	1 600	8 927.5
ජංගම වත්කම්			
තොග		260	
ණයගැති	6	693	
මුදල් හා මුදල් සමාන දෑ		3 560	4 513
හිමිකම්			13 440.5
ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය		4 500	
පොදු සංචිත		100	
ප්‍රත්‍යාගණන සංචිත		1 387.5	
රඳවාගත් ලාභය		3 643	9 630.5
ජංගම නොවන වගකීම්			
කල්බදු ණයහිමි		900	900
ජංගම වගකීම්			
වෙළඳ ණයහිමි		1 200	
උපචිත විදුලිය		40	
කල්බදු ණය		850	
උපචිත EPF		175	
උපචිත ETF		35	2 910
			13 440.5
උපචිත VAT		200	
වගකීම් සහතික වෙන් කිරීම්		210	
උපචිත බදු		200	

සටහන් 04**දේපළ පිරිසක උපකරණ****(රු.'000)**

පිරිවැය / ප්‍රත්‍යාගණන අගය	ඉඩම්	ගොඩනැගිලි	උපකරණ
ශේෂය ඉ/ගෙ	3 000	3 500	1 000
එකතු කිරීම්			400
ප්‍රත්‍යාගණන	800	587.5	
ප්‍රත්‍යාගණන මත ක්‍ෂය		(1 587.5)	
ඉවත් කිරීම්			
අවසාන ශේෂය	3 800	2 500	1 400
සමු. ක්‍ෂය			
ශේ/ඉ/ගෙ	-	1 500	200
වර්ෂයේ ක්‍ෂය	-	150	110
ප්‍රත්‍යාගණන මත ක්‍ෂය	-	(1 587.5)	-
ඉවත් කිරීම්			
අවසාන ශේෂය	-	62.5	310
මුද්ධ අගය	3 800	2 437.5	1 090

සටහන් 05**භාවිත අයිතිය ඇති වත්කම්****(රු.'000)**

පිරිවැය	4 000
(-) ක්‍ෂය	2 400
ධාරණ අගය	1 600

සටහන් 06**(රු.'000)**

ණයගැනී	770
(-) අඩමාණ ණය වෙන් කිරීම	(77)
	693

සටහන් 07

සාමාන්‍ය කොටස් සඳහා රු. 2 ක ලාභාංශයක් ගෙවීමට තීරණය කර ඇත.

පෙරවැඩ

වියදම් විශ්ලේෂණය

(රු.' 000)

	විකුණුම් හා බෙදාහැරීම්	ආයතන හා පරිපාලන	වෙනත් වියදම්	මූල්‍ය වියදම්
බොල් ණය	30			
අඩමාණ ණය	(83)			
විදුලිය		40		
චගකිම් සහතික	160			
බෙදාහැරීම්	150			
ගොඩනැගිලි ක්‍ෂය		150		
උපකරණ ක්‍ෂය		110		
ඉඩම් ප්‍රත්‍යාගණන ලාභ			(100)	
කල්බදු පොලී				300
වැටුප්		700		
EPF වියදම්		105		
ETF වියදම්		35		
කල්බදු රථ ක්‍ෂය		800		
අධ්‍යක්ෂ සංවේතන		450		
අනෙකුත් පරිපාලන		320		
	257	2 710	(100)	300

විකුණුම් පිරිවැය

ආරම්භක තොගය	450
(+) ගැනුම්	4 000
	4 450
(-) අවසන් තොගය	(260)
	4 190

$$\begin{aligned}
 \text{02. (අ) (1) යළි ඇණවුම් මට්ටම} &= \text{උපරිම පරිභෝජනය} \times \text{උපරිම ඇණවුම් කාලය} \\
 &= 800 \times 5 \\
 &= \underline{\underline{\text{ඒකක 4 000}}}
 \end{aligned}$$

$$\begin{aligned}
 \text{(2) අවම තොග මට්ටම} &= \text{යළි ඇණවුම් මට්ටම} - (\text{සාමාන්‍ය පරිභෝජනය} \times \text{සාමාන්‍ය ඇණවුම් කාලය}) \\
 &= 4\,000 - (600 \times 4) \\
 &= \underline{\underline{\text{ඒකක 1 600}}}
 \end{aligned}$$

$$\begin{aligned}
 \text{(3) උපරිම තොග මට්ටම} &= \text{යළි ඇණවුම් මට්ටම} + \text{යළි ඇණවුම් මට්ටම} - (\text{අවම පරිභෝජනය} \times \text{අවම ඇණවුම් කාලය}) \\
 20\,000 &= 4\,000 + x - (400 \times 3) \\
 17\,200 &= x \\
 \therefore \text{යළි ඇණවුම් ප්‍රමාණය} &= \underline{\underline{\text{ඒකක 17 200}}}
 \end{aligned}$$

$$\begin{aligned}
 \text{(4) සාමාන්‍ය තොග මට්ටම} &= \frac{\text{උපරිම තොග මට්ටම} + \text{අවම තොග මට්ටම}}{2} \\
 &= \frac{17\,200 + 1\,600}{2} \\
 &= \underline{\underline{\text{ඒකක 9 400}}}
 \end{aligned}$$

හෝ

$$\begin{aligned}
 \text{සාමාන්‍ය තොග මට්ටම} &= \text{අවම තොග මට්ටම} + \frac{\text{යළි ඇණවුම් ප්‍රමාණය}}{2} \\
 &= 1\,600 + \frac{17\,200}{2} \\
 &= \underline{\underline{\text{ඒකක 10 200}}}
 \end{aligned}$$

(5) යළි ඇණවුම් ප්‍රමාණය යනු වරකට ඇණවුම් කරන ප්‍රමාණයයි. නමුත් ආර්ථික ඇණවුම් ප්‍රමාණය යනු වරකට ඇණවුම් කරන ප්‍රශස්ත ප්‍රමාණයයි.

මෙම ඒකක දෙක යම් අවස්ථාවකදී සමාන විය හැක.

(ආ) (1)

නිෂ්පාදන පොදුකාර්ය විභාජන පත්‍රිකාව.

(රු.'000)

පිරිවැය	පදනම	වටිනාකම	යන්ත්‍ර දෙපාර්ත- මේන්තුව	නිමවුම් දෙපාර්ත- මේන්තුව	ගබඩා අංශය
බෙදාහරින ලද පොදුකාර්ය	ප්‍රතිපාදන	4 640	1 950	2 142	548
විදුලිය	කිලෝ වොට් 20 : 8 : 2	300	200	80	20
ගොඩනැගිලි කුලී	බිම් ප්‍රමාණය 4 : 1	480	240	180	60
යන්ත්‍ර ඝෂය	යන්ත්‍ර පිරිවැය 5 : 9 : 1	500	400	100	-
සේවක සුභ සාධක වියදම්	සේවක සංඛ්‍යාව 5 : 9 : 1	330	110	198	22
දෙවන විභාජනය	7 : 6		2 900	2 700	650
අයවැයගත පොදුකාර්ය පිරිවැය			350	300	(650)
			3 250	3 000	0

(2) යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ අන්තර්ග්‍රහණ අනුපාතය

$$= \frac{\text{අයවැයගත පොදුකාර්ය පිරිවැය}}{\text{අයවැයගත යන්ත්‍ර පැය}}$$

$$= \frac{3\,250\,000}{6\,500}$$

$$= \text{යන්ත්‍ර පැයක වටිනාකම } \underline{\text{රු. } 500}$$

නිමවුම් දෙපාර්තමේන්තුවේ අන්තර්ග්‍රහණ අනුපාතය

$$= \frac{\text{අයවැයගත පොදුකාර්ය පිරිවැය}}{\text{අයවැයගත ශ්‍රම පැය}}$$

$$= \frac{3\,000\,000}{5\,000}$$

$$= \text{ශ්‍රම පැයක වටිනාකම } \underline{\text{රු. } 600}$$

(3)

A

B

ප්‍රාථමික පිරිවැය 850

650

නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය

$$\text{යන්ත්‍ර } 500 \times 2.5 = 1\,250$$

$$500 \times 1.5 = 750$$

$$\text{නිමවුම් } 600 \times 1.5 = 900$$

$$600 \times 2 = 1\,200$$

$$\text{නිෂ්පාදන පිරිවැය } \underline{\underline{3\,000}}$$

$$\underline{\underline{2\,600}}$$

$$(4) \text{ ඒකකයක විකුණුම් මිල } = 3\,000 \times \frac{120}{100}$$

$$2\,600 \times \frac{120}{100}$$

$$= \underline{\underline{\text{රු. } 3\,600}}$$

$$= \underline{\underline{\text{රු. } 3\,120}}$$

03. (1)

(රු.'000)

ගනුදෙනුව	වත්කම්					බැංකු ණය	වගකීම්		හිමිකම්
	ජංගම නොවන වත්කම්	කොඟ	වෙළඳ ලැබිය යුතු	වෙනත් ලැබිය යුතු	මුදල්		වෙළඳ ගෙවිය යුතු	වෙනත් ගෙවිය යුතු	
ශේෂය	6 600	1 600	900	-	900	2 000	1 000	-	7 000
(1)		+ 2 000			(800)		+ 1 200		
(2)					(900)		(1 000)		+ 100
(3)		(1 800)	+ 1 800		+ 1 000				+ 1 000
(4)		+ 60	(90)						(30)
(5)					(60)				(60)
(6)					(260)	(200)			(60)
(7)			(1 000)		+ 910				(90)
(8)					(100)			+ 20	(120)
(9)					(50)				(50)
(10)	+ 1 000								+ 1 000
(11)				+ 20	+ 40				+ 60
	7 600	1 860	1 610	+ 20	680 =	1 800	+ 1 200	+ 20	8 750

(2)

මාධ්‍යවගේ ව්‍යාපාරයේ
2021.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
ලාභ හෝ අලාභ ප්‍රකාශය

(රු.'000)

විකුණුම් (2 800 – 90)		2 710
(-) විකුණුම් පිරිවැය		(1 740)
දළ ලාභය		970
+ වෙනත් ආදායම්		
ලද වට්ටම්	100	
කොමිස් ආදායම්	60	160
		1 130
(-) වියදම්		
වැටුප්	60	
ණය පොලී	60	
දුන් වට්ටම්	90	
මෙහෙයුම් වියදම්	120	
ක්ෂය - ගොඩනැගිලි $(2\,000 \times \frac{12}{100} \times \frac{3}{12})$	60	
- රථ $(6\,000 \times \frac{12}{100} \times \frac{3}{12})$	180	
- උපකරණ $(1\,000 \times \frac{12}{100} \times \frac{1}{12})$	10	
තොග කපාහැරීම්	60	
අඩමාණ ණය (150 – 100)	50	
බැංකු ගාස්තු	10	(700)
ශුද්ධ ලාභය		430

(3) (i)

සංශෝධිත මුදල් පාලන ගිණුම		(රු.'000)	
ඉ/ගෙ/ශේ	680	බැංකු ගාස්තු	10
සෘජු ප්‍රේෂණ	210		
		ප/ගෙ/ශේ	880
	<u>890</u>		<u>890</u>

(ii)

බැංකු සැසඳුම් ප්‍රකාශය (මාර්තු)	(රු.'000)	
සංශෝධිත මුදල් පාලන ගිණුම අනුව ශේෂය		880
+ නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්	30	
(200 + 800 – 600) ගැනුම්	400	
(160 + 100 – 160) මෙහෙයුම් වියදම්	100	530
(-) තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්		1 410
ණයගැති (910 – 600 + 160)	470	
විකුණුම් (1 000 – 800)	200	(670)
බැංකු ප්‍රකාශයට අනුව ශේෂය		<u>740</u>

(4) වෙළඳ තොග (1 860 – 60)	=	1 800
වෙළඳ ණයගැති (1 610 – 210 – 50)	=	1 350
මුදල්	=	880
වෙළඳ ණයහිමි	=	1 200

04. (අ) (1)

දැනට පිළියෙළ කර ඇති පාලන ගිණුම			
ඉ/ගෙ/ශේ	135 000	ආපසු එවුම්	104 000
විකුණුම්	1 800 000	බොල් ණය	5 000
යන්ත්‍ර විකුණුම්	1 000 000	මුදල්	1 134 000
දුන් වට්ටම්	50 000		
		ප/ගෙ/ශේ	1 742 000
	<u>2 985 000</u>		<u>2 985 000</u>

(2)

සංශෝධිත පාලන ගිණුම			
ඉ/ගෙ/ශේ	1 742 000	දුන් වට්ටම්	100 000
බොල් ණය	5 000	යන්ත්‍ර විකුණුම්	1 000 000
		ශේෂ වැඩිවීම්	2 000
		ප/ගෙ/ශේ	645 000
	<u>1 747 000</u>		<u>1 747 000</u>

(3)

වෙළඳ ණයගැති සැසඳුම් ප්‍රකාශය

සංශෝධිත වෙළඳ ණයගැති පාලන ගිණුම අනුව ශේෂය		645 000
+ ආපසු එවුම්	71 600	
දුන් වට්ටම්	50 000	
විකුණුම්	60 000	181 600
		826 600
(-) ශේෂ ලැයිස්තුවේ ශේෂ අඩුවීම	11 400	(11 400)
ශේෂ ලැයිස්තුවට අනුව ශේෂය		815 200

(4) මූල්‍ය තත්ව ප්‍රකාශයේ දැක්විය යුතු ශේෂය රු. 645 000 කි.

(ආ) (1)

දිරිය දියඟියේ කාන්තා සංගමයේ
2021.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
නිෂ්පාදන ප්‍රකාශය

ආරම්භක තොගය		30 000
+ ගැනුම්	350 000	
(-) අවසන් තොගය	(50 000)	300 000
පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය		330 000
සෘජු ශ්‍රමය (200 × 500)		100 000
ප්‍රාථමික පිරිවැය		430 000
+ <u>නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය</u>		
කෂයවීම්	50 000	
වක්‍ර වියදම්	70 000	120 000
නිෂ්පාදන පිරිවැය		550 000

$$\begin{aligned}
 (2) \quad \text{ඒකක නිෂ්පාදන පිරිවැය} &= \frac{550\,000}{200} \\
 &= \underline{\underline{රු. 2\,750}}
 \end{aligned}$$

(3)

අලෙවි සල්පිලෙහි
2021.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
ලාභ හෝ අලාභ ප්‍රකාශය

විකුණුම්		850 000
(-) විකුණුම් පිරිවැය		
ආරම්භක කොශය	38 000	
+ නිෂ්පාදන පිරිවැය	550 000	
	588 000	
(-) අවසන් කොශය (2 750 × 15)	(41 250)	(546 750)
දළ ලාභය		303 250
(-) වියදම්		
පරිපාලන වියදම්	50 000	
සල්පිලේ වියදම්	25 000	(75 000)
ශුද්ධ ලාභය		228 250

පෙරවැඩ(W₁)

$$\begin{array}{rcl}
 & 10 & \\
 \text{නිෂ්පාදන ඒකක} & + & \textcircled{200} \\
 & \hline
 & 210 & \\
 & (15) & \\
 & \hline
 & 195 & \\
 & \hline
 & 195 &
 \end{array}$$

(2)

සාමාජික මුදල්

ගෙ/ඉ	-	ගෙ/ඉ	40
ආ/වි	230	ල/ගෙ	240
ප/ගෙ	60	ප/ගෙ	10
	<u>290</u>		<u>290</u>

(3)

කාන්තා සංගමයේ
2021.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
ආදායම් වියදම් ප්‍රකාශය

ආදායම්		
සාමාජික මුදල්	230 000	
පරිත්‍යාග	100 000	
සල්පිලේ ලාභය	228 250	558 250
වියදම්		
පරිපාලන වියදම්	150 000	(150 000)
අතිරික්තය		408 250

05. (අ) (1)

ලාභ සංශෝධන ප්‍රකාශය

(රු.'000)

ශුද්ධ ලාභය		-
+ ගොඩනැගිලි කුලී	180	180
(-) තොග කපාහැරීම්	40	
විකුණුම්	170	
දේපළ ඉවත් කිරීමේ අලාභය	10	
ගබඩා පොලී	10	
ණය පොලී	5	(235)
නිවැරදි ශුද්ධ ලාභය		(55)

(2)

පොදු ජ'නලය

(රු.'000)

විස්තරය	හර	බැර
ඉදිරියට ගෙවූ ගොඩනැගිලි කුලී හර ලාභා ලාභ ප්‍රකාශය (ඉදිරියට ගෙවූ ගොඩනැගිලි කුලිය වියදමක් ලෙස සටහන් කිරීමේ වරද නිවැරදි කිරීම)	180	180
ලාභා ලාභ ප්‍රකාශනය හර අවසන් තොග (තොග කපා හැරීම් සටහන් කිරීම)	40	40
විකුණුම් ගිණුම (ලාභා ලාභ ප්‍රකාශය) හර දේපළ ඉවත් කිරීමේ ගිණුම (දේපළ විකුණුම් මුදල්, විකුණුම් ලෙස සටහන් කිරීමේ වරද නිවැරදි කිරීම)	170	170
ක්ෂය වෙන් කිරීම් ගිණුම හර ඉවත් කිරීම් ගිණුම (ඉවත් කළ දේපළෙහි මෙතෙක් ක්ෂය ගැලපීම)	220	220
ලාභා ලාභ ප්‍රකාශය හර දේපළ ඉවත් කිරීමේ ගිණුම (ඉවත් කළ දේපළෙහි අලාභය ගැලපීම)	10	10
දේපළ ඉවත් කිරීමේ ගිණුම හර දේපළ ගිණුම (ඉවත් කළ දේපළෙහි පිරිවැය ගැලපීම)	400	400
ලාභා ලාභ ප්‍රකාශය හර ජංගම ගිණුම කසුන් (ණය පොලිය ගැලපීම)	5	5
ලාභා ලාභ ප්‍රකාශය හර ජංගම ගිණුම කසුන් (ගෙවිය යුතු ගොඩනැගිලි කුලිය ගැලපීම)	10	10

ප්‍රාග්ධන ගිණුම				(රු.'000)			
	අමර	කසුන්	පියුම්		අමර	කසුන්	පියුම්
කීර්තිනාමය	100	100	50	ඉ/ගෙ/ශේ	800	600	-
				කීර්තිනාමය	125	125	
				මුදල්	-	-	1 000
ප/ගෙ/ශේ	825	625	950				
	925	725	1 000		925	725	1 000

ජංගම ගිණුම				(රු.'000)			
	අමර	කසුන්		අමර	කසුන්		
ලාභ වෙනස	27.5	27.5	ඉ/ගෙ	120	260		
			ණය පොලී	-	5		
			ගෙවල් කුලී	-	10		
ප/ගෙ/ශේ	92.5	247.5					
	120	275		120	275		

(3)

2021.03.31 දිනට				(රු.'000)			
මූල්‍ය තත්ව ප්‍රකාශ උධෘත							
ප්‍රාග්ධන ගිණුම්	අමර			825			
	කසුන්			625			
	පියුම්			950			
ජංගම ගිණුම්	අමර			92.5			
	කසුන්			247.5			
	පියුම්			-			

(ආ) (1)	තෘග මුදල්	10 000
	කුසලාන	20 000
	විනිසුරුකරුවන් වැටුප්	20 000
	සංගීත කණ්ඩායම	25 000
	කුලිය	15 000
		<u>90 000</u>

$$\begin{aligned}
 (2) \text{ දායකය} &= \text{ඒකකය මිල} - \text{ඒකකයක විවලාස පිරිවැය} \\
 &= 15\,000 - 9\,000 \\
 &= \text{රු. } 6\,000
 \end{aligned}$$

$$\begin{aligned}
 (3) \text{ සමවිච්ඡේදන ඒකක ගණන} &= \\
 &= \frac{90\,000}{6\,000} \\
 &= \underline{15} \text{ කණ්ඩායම් ගණන}
 \end{aligned}$$

$$\begin{aligned}
 (4) \text{ මුළු දායකය } (12 \times 6\,000) &= 72\,000 \\
 (-) \text{ ස්ථාවර පිරිවැය} &= (90\,000) \\
 \text{අලාභය} &= \underline{\underline{(18\,000)}}
 \end{aligned}$$

$$\begin{aligned}
 (5) \text{ ඉලක්කගත ලාභයක් ලැබීමට} &= \frac{\text{ඉලක්කගත ලාභය} + \text{ස්ථාවර පිරිවැය}}{\text{ඒකක දායකය}} \\
 \text{පැමිණිය යුතු කණ්ඩායම් ගණන} &= \frac{60\,000 + 90\,000}{6\,000} \\
 &= \underline{25} \text{ කණ්ඩායම් ගණන}
 \end{aligned}$$

$$\begin{aligned}
 (6) \text{ මුළු දායකය} &= 120\,000 \\
 (-) \text{ ස්ථාවර පිරිවැය} &= (120\,000) \quad (90\,000 + 30\,000) \\
 \text{ලාභ} &= \underline{\underline{0}}
 \end{aligned}$$

$$\begin{aligned}
 \text{ඒකක දායකය} &= \frac{120\,000}{15} \\
 &= \underline{8\,000}
 \end{aligned}$$

$$\begin{aligned}
 \text{ඒකක විකුණුම් මිල} &= 8\,000 + 9\,000 \\
 &= \text{රු. } \underline{17\,000}
 \end{aligned}$$

06. (අ) (1)

සීමිත මැන්ඩිස් පොදු සමාගම
2021.03.31 න් අවසන් වර්ෂය සඳහා
මුදල් ප්‍රවාහ ප්‍රකාශය (වක්‍ර ක්‍රමය)

(රු.'000)

<u>මෙහෙයුම් ක්‍රියාකාරකම්</u>		
බදු පෙර ලාභය (4 020 + 1 000)	5 020	
<u>ගැලපීම</u>		
කෂය වීම	600	
පොලී වියදම්	60	
ස්ථාවර තැන්පතු පොලී ආදායම	(100)	
රථ චිකුණුම් ලාභ	(1 000)	
කාරක ප්‍රාග්ධනය වෙනස්වීම්වලට පෙර මෙහෙයුම් මුදල් ප්‍රවාහය	4 580	
<u>කාරක ප්‍රාග්ධන වෙනස්වීම්</u>		
කොග වැඩි වීම	(400)	
ණයගැති අඩු වීම	400	
ඉදිරියට ගෙවූ වියදම් අඩු වීම	20	
ණයහිමි වැඩි වීම	1 200	
ගෙවිය යුතු වියදම් අඩු වීම	(80)	
මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය	5 720	
(-) පොලී ගෙවීම්	(- 20)	
(-) බදු ගෙවීම්	(800)	
මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය		4 900
<u>ආයෝජන ක්‍රියාකාරකම්</u>		
ස්ථාවර තැන්පතු ගැනීම්	(2 000)	
රථ චිකුණුම්	6 000	
රථ ගැනීම්	(8 200)	
ආයෝජන ක්‍රියාකාරකම් සඳහා යෙදවූ ශුද්ධ මුදල් ප්‍රවාහය		(4 200)
<u>මූල්‍ය ක්‍රියාකාරකම්</u>		
ලාභාංශ ගෙවීම්	(20)	
ණයගැනීම්	800	
කොටස් නිකුත්ව	3 000	
මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය		3 780
කාලපරිච්ඡේදය තුළ ශුද්ධ මුදල් හා සමාන දෑ වල වෙනස්වීම		4 480
+ ආරම්භක මුදල් හා සමාන දෑ		900
අවසාන මුදල් හා සමාන දෑ		5 380

පෙරවැඩ

බදු ගිණුම			දේපල පිරිසක උපකරණ		
මුදල්	800	ඉ/ගෙ/ශේ	400	ඉ/ගෙ/ශේ	15 000
		ලා/ලා	1 000	ප්‍රත්‍යාගණන	400
ප/ගෙ/ශේ	600			මුදල්	8 200
				කෂය	600
				ඉවත් කිරීම්	5 000
				ප/ගෙ	18 000
					23 600
					23 600

රඳවාගත් ඉපැයුම්		රථ ඉවත් කිරීම්	
ඉ/ගෙ/ශේ	2 600	දේ.පි.උ.	5 000
ශුද්ධ ලාභය	4 020	ලා/ලා	1 000
පොදු සංචිතයට මාරු කිරීම	(1 000)		
ගෙවූ ලාභාංශ	(20)		
අවසාන ශේෂය	5 600		

දේ.පි.උ.	5 000	මුදල්	6 000
ලා/ලා	1 000		
	6 000		6 000

(ආ) (1) ශුද්ධ ලාභ අනුපාතය = $\frac{\text{ශුද්ධ ලාභය}}{\text{මුළු විකුණුම්}} \times 100$

= $\frac{750}{3\ 000} \times 100$
 = 25%

(2) තොග පිරිවැටුම් අනුපාතය = $\frac{\text{විකුණුම් පිරිවැය}}{\text{සාමාන්‍ය තොගය}}$
 = $\frac{1\ 800}{300}$
 = වාර 6

(3) ණය එකතු කිරීමේ කාලය (දින) = $\frac{\text{දින 360}}{\text{ණයට විකුණුම්}} \times \text{සාමාන්‍ය ණයගැති}$
 = $\frac{360}{2\ 400} \times 200$
 = දින 30

(4) පොලී ආවරණ අනුපාතය = $\frac{\text{බදු පෙර ලාභය} + \text{පොලිය}}{\text{පොලිය}}$
 = $\frac{825 + 100}{100}$
 = වාර 9.25

(5) ණය අනුපාතය = $\frac{\text{ණය ප්‍රාග්ධනය}}{\text{මුළු ප්‍රාග්ධනය}} \times 100$
 = $\frac{500}{2\ 900} \times 100$
 = 17%

(අ)(1)

(රු. '000)

	0	1	2	3	4
මූලික ආයෝජනය	(2 000)				
සුන්බුන් විකිණීමෙන් ලැබීම්					600
නිෂ්පාදන පිරිවැය				(350)	(350)
දායකය		300	460	950	1 350
කාරක ප්‍රාග්ධනය		(100)			100
මුදල් ප්‍රවාහය	(2 000)	200	460	600	1 700
10% වට්ටම් සාධනය	1	0.9	0.8	0.7	0.6
වර්තමාන අගය	(2 000)	180	368	420	1 020

$$(2) \text{ NPV} = 1\,988 - 2\,000$$

$$= (-12)$$

NPV සෘණ අගයක් නිසා යන්ත්‍රය මිලට ගැනීම යෝග්‍ය නොවේ.

ගැටලුවක් ඇත්නම් 071 2927164 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.